

ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රකාශය.

මේ වනවිට ළමුන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. ළමුන් බොහොමයක් අනාථ වී ඇත.

ජීන් ගෝ කලාපීය අධ්‍යක්ෂිකා, යුනිසෙෆ් දකුණු ආසියාව.

ටිම් සටන් නිත්‍ය නියෝජිත යුනිසෙෆ් ශ්‍රී ලංකා.

2019 අප්‍රේල් 23 දින, කොළඹ, ශ්‍රී ලංකා.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දී ළමුන් ඇතුළු පවුල් ඉලක්ක කරමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රිස්තියානි පල්ලි හා හොටල් තුළට එල්ල කළ බොම්බ ප්‍රහාර පිළිබඳව යුනිසෙෆ් සංවිධානය අතිශය කම්පාවට හා කණගාටුවට පත්ව ඇත්තෙමු. මෙම මිලේච්ඡප්‍රහාරවලට ගොදුරු වූවන්හට, පවුල්වලට හා ප්‍රජාවන්ට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.

මෙම ප්‍රහාරවලින් ළමුන් සිදු වූ බලපෑම තවමත් වාර්තා වෙමින් පවතින නමුදු, ශ්‍රී ලංකික හා විදේශීය දරුවන් 45 දෙනෙකු* ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් ළමුන් විශාල ජර්මාණයක් රටපුරා ඇති හදිසි සාත්කාර ඒකක තුළ තම ජීවිත බේරා ගැනීමට සටන් වදිමින් සිටී. ළමුන් බොහෝ දෙනෙකුට එක් දෙමාපියෙක් හෝ දෙදෙනාම හෝ අහිමි වී සිටින අතර තවත් ළමුන් විශාල ජර්මාණයක් මෙම බියකරු ප්‍රවණ්ඩත්වයට නිරාවරණය වී ඇත.

මෙම සිදුවීම් මගින් ළමුන්ට සිදුවූ බලපෑම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රැස් කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය හා සම්පව කටයුතු කරමින් සිටී. මේ වන විට යුනිසෙෆ් සංවිධානය පහත සඳහන් අවශ්‍යතාවන් හඳුනා ගෙන ඇති අතර ඒවාහට පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.

- ළමුන් ප්‍රතිකාර ගන්නා රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය හිඟයක් ඇති අතර යුනිසෙෆ් සංවිධානය ඒවා ලබා දෙමින් පවතී.
- පවුල්වලින් මගහැරී ඇති ළමුන්ට ඔවුන්ගේ දෙමාපියන් හෝ නැදැයින් හඳුනා ගැනීමට සහය; දෙමාපියන් අහිමි වී ඇති ළමුන් සඳහා ස්ථිර භාරකාරත්වය; ළමුන් ඔවුන්ගේ දෙමාපියන් සමඟ සම්බන්ධ කිරීමට හෝ නැදැයින් හෝ භාරකරුවන් සමඟ ස්ථාපිත කිරීමට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවහට යුනිසෙෆ් සංවිධානය මූල්‍ය හා තාක්ෂණික සහය ලබාදෙමින් සිටී.

- උපදේශන සහය ප්‍රධාන අවධානයක් ලෙස හඳුනාගෙන ඇති අතර යුනිසෙෆ් සංවිධානය මෙම සතිය ඇතුළත "මනෝ සමාජීය උපදේශන ප්‍රතිමාධාර" සහය සිද්ධීන්ට මුහුණ දුන් ළමුන්ට හා ඔවුන්ගේ පවුල්වලට ලබා දෙනු ඇත.
- දත්ත එක්රැස් කිරීම සම්බන්ධීකරණය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගටම යුනිසෙෆ් සංවිධානය සහයෝගය දක්වන අතර එම දත්ත එක්රැස් කිරීමේ දී ළමුන් පිළිබඳ දත්තවලට ප්‍රමුඛස්ථානයදීම අපේක්ෂා කෙරේ.

යුනිසෙෆ් සංවිධානය මෙම ප්‍රවණ්ඩ ක්‍රියාව තරයේ හෙලා දකින අතර කිසිදු ළමයෙකු හෝ දෙමාපියෙකු හෝ මෙවැනි ප්‍රවණ්ඩත්වයකට හෝ ජීවිත හානියකට මුහුණ දිය යුතු නොවේ. සෑම දරුවෙකුටම ආරක්ෂාවට හා ආරක්ෂණයට අයිතිවාසිකමක් ඇත.

* බලධාරීන් සපයන තොරතුරු මත මෙම දත්ත වෙනස් වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

###නිමි. ###

For further information about UNICEF please contact:

Jeremy Sprigge, Communication Specialist, UNICEF Sri Lanka,
Tel: +94 77 723 6548, jsprigge@unicef.org

Suzanne Wooster-Prematilaka, Communication Officer, UNICEF Sri Lanka
Tel: +94 77 316 5378, swooster@unicef.org

Anne-Sophie Bonefeld, Regional Chief of Communication, UNICEF South Asia
Tel: +977 980 103 0076, abonefeld@unicef.org

About UNICEF Sri Lanka

UNICEF promotes the rights and wellbeing of every child, in everything we do. Together with our partners, we work in 190 countries and territories to translate that commitment into practical action, focusing special effort on reaching the most vulnerable and excluded children, to the benefit of all children, everywhere. For more information about UNICEF Sri Lanka, visit www.unicef.lk